



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2017 දෙසැම්බර්
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2018 පෙබරවාරි 08

2016 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 දෙසැම්බර් මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 4.3% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 දෙසැම්බර් මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. තව ද 2017 සහ 2016 යන වර්ෂ වල දෙසැම්බර් මස මෙම දර්ශකය පිළිවෙලින් 107.7 ක් සහ 103.3 ක් ලෙස ගණනය කොට ඇත.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලැබේ. මෙම දර්ශක ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. ඒ අනුව නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමගින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

ඒ අනුව 2016 දෙසැම්බර් මස මාසික නිෂ්පාදන ධාරිතාවයට සාපේක්ෂව 2017 දෙසැම්බර් මස 'පිරි සකසන ලද ලෝහ නිෂ්පාදන', රබර් සහ ප්ලාස්ටික් ද්‍රව්‍ය නිෂ්පාදන' සහ 'මූලික ලෝහ නිෂ්පාදනය' වල පිළිවෙලින් 25.1%, 10.9% සහ 9.7% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ. ඉහත වෙනස්කම් සඳහා ප්‍රධාන වශයෙන් රටේ ඉදිකිරීම් කර්මාන්තයේ ඇති වර්ධනය හා රබර් නිෂ්පාදනවල වැඩිවීමට හේතු වී ඇත. තවද 2017 දෙසැම්බර් මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 8.4% ක වැඩිවීමක් වාර්තා වේ.

තව ද, 'ඖෂධ නිෂ්පාදන', 'ගෘහ භාණ්ඩ නිෂ්පාදන' සහ 'විදුලි උපකරණ නිෂ්පාදන' වල 2016 වර්ෂයේ දෙසැම්බර් මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 27.3%, 23.9% සහ 19.2% ක අඩුවීමක් වාර්තා විය. ඖෂධ නිෂ්පාදන වල පසුගිය මාසයේ වාර්තා වූ ඉහළ නිෂ්පාදනය මෙම මස නිෂ්පාදනය අඩුවීම සඳහා හේතු විය හැකිය.

කාර්තුමය වශයෙන් සැලකූ විට 2017 වර්ෂයේ හතරවන කාර්තුව තුළ නිෂ්පාදන කාර්මාන්ත අංශයෙහි නිෂ්පාදන ධාරිතාවය 4.1 % කින් වර්ධනය වී ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස කාර්මික නිෂ්පාදන දර්ශකයට අදාළ වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් දන්වා සිටී. (www.statistics.gov.lk/Industries).

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2016 දෙසැම්බර්	103.3
2017 දෙසැම්බර්	107.7
ප්‍රතිශත වෙනස (%) 4.3	
2017 හතරවන කාර්තුව	108.4